



دار زايد للثقافة الإسلامية
Zayed House For Islamic Culture



يوم المرأة الإماراتية
EMIRATI WOMEN'S DAY

أغسطس 28 August

එමරාතී කාන්තා දිනය

එමරාති කාන්තා දිනය

සෑම වසරකම අගෝස්තු 28 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'එමරාති කාන්තා දිනය' සමරයි. ජරජාවේ නිරසාර සංවර්ධන ක්‍රියාවලියට කාන්තා කාර්යයභාරය සහ දායකත්වය හඳුනා ගැනීම පිණිස මෙම අවස්ථාව සැමරේ. ඊට අමතරව, සියළුම ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය අගය කිරීම සහ ඔවුන් දිරිමත් කිරීම උදෙසා මෙම දිනය සමරණු ලබයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය, කාන්තාවන්ගේ කටයුතු, රැකවරණය සහ ඔවුන්ව සමාජය තුළ සවිබල ගැන්වීමේ අවස්ථාවය දිරිමත් කිරීම, මෙදින සැමරීමේ අදහස වේ.

1975 අගෝස්තු 28 වන දින පිහිටුවන ලද පොදු කාන්තා සංගමය ස්ථාපිත කරන ලද සැමරුම් උත්සවයේදී, පොදු කාන්තා සංගමයේ සභාපතිනි ෂේකා ෆාතිමා බින්ත් මුබාරක් මැතිනියගේ මගපෙන්වීම යටතේ, පවුල් සංවර්ධන පදනමේ ගරු සභාපතිතුමිය හා මාතෘ සහ ළමා සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සභා සභාපතිවරයාගේ උපදෙස් මත පිහිටුවන ලදී.

2018 කාන්තා දිනයේ උද්යෝග පාඨය

"සායිද් වසර" සැමරීම හා එමරාති කාන්තා දිනය ජීවිතය තුළ ස්ථාපනය කිරීම පිණිස ගෞරවනීය ෂේකා ෆාතිමා බින්ත් මුබාරක් මැතිනිය විසින් "සායිද් අඩි පාරේ ගමන් මත කාන්තා" නමැති 2018 උද්යෝග පාඨය සම්මත කර ගන්නාය.

විස්තීර්ණ වාර්තාවක්

එමරාති කාන්තා දිනය පළමුවන සංස්කරණය ජාතියේ සේවය සඳහා කාන්තා හමුදා නිලධාරීන්, ඔවුන්ගේ කාර්යයභාරය, කැපවීම හා නිමක් නැති දායකත්වය ගෞරව කිරීමට 2015 දී සමරන ලදී. වසර 2016 දී, කාන්තාවන්ගේ දිනය සැමරීමට, ඩිජිටල් වේදිකාවක් දියත් කරන ලද අතර සමාජය තුළ එලදායි සන්නිවේදනයක් විවෘත කිරීම සහ එම කාන්තාවන්ව දිරි ගැන්වීම සහ සාපේක්ෂ සපයන සේවාවන් වැඩිදියුණු කිරීමට සහාය වන ජරජාවන්ගේ සේවාවන් වැඩිදියුණු කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම.

2017 දී, එමරාති කාන්තා කාර්යයභාරය අවධාරණය කිරීම සහ ලොව ඕනෑම තැනක ඔවුන්ගේ පුණ්‍යාධාර හා උදව් උපකාර ලාදීමේ නිරන්තර දායකත්වය ඉස්මතු කිරීම පිණිස "යහපත්කම සහ න්‍යායශීලී සහකාරියක ලෙස කාන්තාවෝ" යන උද්යෝග පාඨය, මාතෘකාවක් ලෙස තෝරා ගන්නා ලදී.

සායිද් අඩි පාරේ කාන්තා

ඉහත සඳහන් මාතෘකාව සෑම දේශීය පුරවැසියෙක්ම බෙහෙවින් අගය කරන බැවින් එය හොඳ ප්‍රබෝධයක් ඇති කරයි. විශේෂයෙන්ම, කාන්තාවන්ට ගෞරව දක්වමින්, නැසීගිය දිවංගත ඡේෂයක් සායිද් කුමා ඔවුන්ගේ ප්‍රයත්නයන් නොකඩවා ගෙන යෑමට ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. ප්‍රශ්නයට ලක්වූ ස්ත්‍රී පුරුෂ දපක්ෂයම එක හා සමාන ලෙස සැලකේ. කාන්තාවන් සඳහා ඔහුගේ ප්‍රඥාවන්ත නායකත්වය තුළින් බොහෝ සේවා ලබා දුන්නේය. ඔහු කාන්තාවන්ව දිරි ගැන්වීමට ප්‍රමාණවත් උනන්දුවක් දැක්වූ අතරම ඔවුන් ගේ ප්‍රගතියට සහ පූර්ණ අයිතීන්ට හානි පමුණුවන බාධාවන් ඉවත් කිරීමට වෙහෙස මහන්සි විය. අතිගරු ඡේෂයක් කලීලා බින් සයිද් අල්-නභ්‍යාන් (අල්ලාහ් ඔහුව ආරක්ෂා කරන්නවා) විසින් එම නුවණැති දැක්ම අනුමත කර පවත්වාගෙන යන අතරම යහපත් අනාගතයක් සඳහා සුභසාධනය, සංවර්ධනය හා ප්‍රගතිය සඳහා ඔවුන්ට අවශ්‍ය සියලු දේ ලබා දුන්නේය. මේ හේතුවෙන්, වර්තමානයේ එක්සත් එමීර් රාජ්‍යයේ කාන්තාවන් ඉහළ නිලතල දැරීම දක්නට ලැබේ. සෑම ආකාරයකම අධ්‍යාපනික, පුහුණු සහ වැඩසටහන්වලට සහභාගිත්වය ලබා දුන් නිසා, එමීර් රාජ්‍යයේ කාන්තාවන් ඉහළ නිලතලවල දැරීමට එය මග පෙන්වීමක් විය.

ජාත්‍යන්තර ඇගයීම

2017දී ලෝක ආර්ථික සමුළුවේ ඉදිරිපත් කළ වාර්තාවට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් සහ ගල් රටවල් අතර පළමු තැනද සහ කලාපයට අයත් අරාබි රටවල් අතර දෙවැනි තැන ගනී. කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සඳහා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නායකත්වය පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීමක් ලෙස මෙම වාර්තාව ක්‍රියා කළේය.

මේ සම්බන්ධයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ඡේෂයක් කලීලා බින් සයිද් අල්-නභ්‍යාන් (අල්ලාහ් ඔහුව ආරක්ෂා කරන්නවා) සමාජයේ ස්ත්‍රීන්ගේ කේන්ද්‍රීය කාර්යයභාරය යළි යළිත් අවධාරණය කළේය. එමාරාති කාන්තාවන් ශක්තිමත්ව සහ බාධාවකින් තොරව දැකීමට වඩා ප්‍රසන්න කිසිවක් මට නැත, යැයි ඔහු පැවසුවේය. අදාළ සුදුසුකම් ඇති කාන්තාවන්ට ඉහළම තනතුරු කරා ළඟා වීමට ඔවුන්ට අයිතියක් ලබා දී.

කාන්තාවන් සහ පොදුජන සේවය

ඔවුන්ගේ සුදුසුකම් නිසා, දේශීය කාන්තාවන් සෑම ක්ෂේත්‍රයකම, විශේෂයෙන් ජාතික ප්‍රමුඛතාවයක් හා ගෝලීය වශයෙන් වැදගත් අය ලෙස ආදර්ශයට ගත හැකිය. නිදසුනක් වශයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාවන් 8 දෙනෙකු ආණ්ඩුවේ ඇමති තනතුරු දරති. ඔවුන්ගේ දායකත්වයට අමතරව බලශක්ති, අවකාශය, සෞඛ්‍ය, ආරක්ෂාව, විනිශ්චය, විද්යාව, කර්මාන්තය, සංස්කෘතිය සහ විශිෂ්ටත්වය වැනි ක්ෂේත්‍රයන්හි ඔවුන්ගේ අත්දැකීම් හා විශේෂඥ දැනුම සමඟින් ඔවුන් තම දේශයේ ශ්රම බලකායට දායක වෙති.

කාන්තා තත්වයට සහාය වීම

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතර පරතරය පියවා ගැනීම සඳහා වන ලෝක ආර්ථික සංසදයේ වාර්තාවක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පහත සඳහන් ශ්‍රේණිගත තත්වයන් පෙන්නුම් කර ඇත:

- ප්රථම ස්ථානය (සාක්ෂරතා උප දර්ශකය);
- ප්රථම ස්ථානය (ද්විතීයික අධ්‍යාපනය සිසුන් බඳවා ගැනීම උප දර්ශකය);
- ප්රථම ස්ථානය (ස්ත්‍රී පුරුෂ උපන් අනුපාත උප දර්ශකය);
- අටවන ස්ථානය (වැටුප් සමානාත්මතා උප දර්ශකය).

එක්සත් අරාබි එමීර් රාජ්‍යය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කාන්තාවන් ගේ තත්වයට සහාය දැක්වීමට නිරන්තරයෙන් කටයුතු කරන අතරම සිය උත්සාහය කිසි විටෙක නතර නොකරයි. මේ අනුව, 2015 මැයි මාසයේ කැබිනට් තීරණය පරිදි, සියලුම රැකියා ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සමතුලිතය පිහිටුවීම. පිණිස "එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලිංගභේද ශේෂ සභාව" පිහිටුවිය. 2021 වන විට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සම්බන්ධයෙන් ඉහළම රටවල් 25 අතරට එක්වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දැක්ම සමග අන්යෝන්ය ස්වරූපය වෙනස් කිරීම හා තීරණ ගැනීමේ මධ්‍යස්ථානවල සමතුලිතතාවය වැඩිදියුණු කිරීමට උත්සාහ දරයි.

සායිද් නිවස සහ එමරාති කාන්තා දිනය

මෙම අවස්ථාව වෙනුවෙන් එහි විශේෂ සැලකිල්ලක් විඳහාපෑම වෙනුවෙන්, ZHIC ක්රියාකාරකම් ගනනාවක් සංවිධානය කරයි. සෑම වසරකම මෙම වැඩසටහන්වලට, එහි කාර්යය මණ්ඩලය, සේවලාභීන් සහ අවට සමාජය ඉලක්ක කරයි. විශේෂයෙන්ම, එමරාති කාන්තා දිනය පිළිබඳව ප්රදර්ශනය, කාන්තා කාර්යයභාරය පිළිබඳ දැනුවත් කිරීමේ දේශන, සමාජය වෙත කාන්තාවන්ගේ මූලික දායකත්වය, උරුමය ප්රදර්ශනය හා අදාළ සංස්කෘතික ප්රකාශන ආදිය පිළිබඳව අවධාරණය කරන ලදී.

අවසාන වශයෙන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තාවන්, ඔවුන්ගේ රට වෙනුවෙන් සහ එහි ගොඩනැගීමේ ක්රියාවලියට සහභාගි වීම සඳහා වෙහෙස මහන්සි වීමට සිදුවේ. විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය කාන්තා කටයුතු සම්බන්ධව දැඩි සන්කාරයෙන් කටයුතු කර ඇති අතර, අනාගත පරම්පරාවට අනුගමනය කිරීම සඳහා මගපෙන්වීම මගින් සෑම ක්ෂේත්‍රයකම ශක්තිමත් ආරම්භයකට පදනම දැමීමට කාන්තාවන්ට කළ හැකි වන පරිදි සියලු දුෂ්කරතා ජය ගෙන තිබේ.



دار زايد للثقافة الإسلامية
Zayed House For Islamic Culture



zhicuae @zhic_uae zhic_uae zhic

800 555 اتصل علي JUST CALL

P.O Box: 16090, Al Ain, U.A.E
www.zhic.ae contact@abudhabi.ae

رؤيتنا : مؤسسة رائدة في التعرف بجوهر الثقافة الإسلامية واستيعاب المهتمين الجدد

A leading organization dedicated to present the essence of the Islamic culture and assimilating new muslims into the society